

01.


දෙවන වාර පරික්ෂණය -2024

7 ග්‍රෑසීය - ගණිතය

පිළිබඳ පත්‍රය

02.  $4 + 4 = 8$

03.  $A = \{1 \text{ හේ } 10 \text{ ත් අතර පූර්මක සංඛ්‍යා\}$




05.  $3x - 2$

06. i 100 ii 27.5

07.  $7m^2$

08. ක්‍රි.ව 1824 ක්‍රි.ව 1792

09.  $4 - 2\frac{2}{5} = 1\frac{3}{5}$



11. i 7250m ii 3.02m

12.  $2 \times 2 = 4$  මහා පොදු සාධකය හාවිතයෙන්

13. 24kg 600g

14.  $4 \times 2 = 8$


15.  $B = 5x + 2y$

16.  $2 \times 2 \times 2 \times 2 \times 5 = 80$

17.  $2^4 \times 3 = 48$

18.  $3750ml \div 30 = 125ml$

19.  $8cm \times 3 = 24cm$



01

- a i මිනුම් පටිය \_\_\_\_\_ (1)  
ii  $6m - 4m = 2m$  \_\_\_\_\_ (2)  
iii  $4m \times 2m = 8m^2$  \_\_\_\_\_ (2)  
iv  $6m^2 \div 3m = 2m$  \_\_\_\_\_ (3)

v  $CG$  දැග  $= 10m$   
 $ABCG$  වල  $\theta = 36m^2$   
දෙවරේ වත්  $= 2m^2$   
ඉතිරි කොටසේ වත්  $= 8 + 36 - 2 - 6 = 36m^2$  \_\_\_\_\_ (4)

b i  $36 \div 5 = 7.2l$  \_\_\_\_\_ (2)  
ii  $10l - 7.2l = 2.8l = 2l 800ml$  \_\_\_\_\_ (2)

02 i  $32kg 700g$  \_\_\_\_\_ (1)

ii සිරපාල \_\_\_\_\_ (1)  
iii  $32kg 300g + 32kg 700g = 65kg$  \_\_\_\_\_ (2)  
iv  $350g \times 65 = 22kg 750g$  \_\_\_\_\_ (2)

v අමු මිරිස් වලින් ලැබෙන ආදායම  $= 19500$   
වියලුම් මිරිස් වලින් ලැබෙන ආදායම  $= 22750$   
 $22500 > 19500$  නිසා වියලු මිරිස් විකිනීම වාසිදායකය \_\_\_\_\_ (3)

vi අවුරුදු 02 මාස 05 දින 14 \_\_\_\_\_ (2)

03

i  $8\frac{3}{5}$  \_\_\_\_\_ (1)  
ii  $8\frac{3}{5} < 12\frac{1}{2}$  නිසා හෙළිකොප්ටරය ගොඩනැගිල්ලේ ගැටීම සිදුවේ \_\_\_\_\_ (3)  
iii  $12\frac{1}{2} - 8\frac{3}{5} = 3\frac{9}{10} km$  \_\_\_\_\_ (3)  
iv  $2\frac{3}{4} km$  \_\_\_\_\_ (2)  
v  $2.75 \times 1000 = 2750$  \_\_\_\_\_ (2)


04

i  $5x + 8$  \_\_\_\_\_ (2)  
ii  $6x + 8$  \_\_\_\_\_ (2)  
iii a) 2 b)  $x$  \_\_\_\_\_ (2)  
iv  $6x + 8 = 80$  \_\_\_\_\_ (2)  
v  $x = 12$  \_\_\_\_\_ (3)

05 a)


i 56 \_\_\_\_\_ (3)  
ii ගණිත කර්ම සිදුකල යුතු අනුපිළිවෙළ යොදාගෙන තැක \_\_\_\_\_ (1)  
b)  
i  $56 = 2 \times 2 \times 2 \times 7$  \_\_\_\_\_ (2)  
ii 4,8,14,28 යන සාධක වලින් දෙකක් \_\_\_\_\_ (2)  
iii  $2^3 \times 7$  \_\_\_\_\_ (1)  
iv 261 \_\_\_\_\_ (2)

06



- i සරල රේඛා බන්ධය නිර්මාණය \_\_\_\_\_ 2
- ii A,B කේත්ද වගයෙන් ඇති වෘත්ත නිර්මාණය \_\_\_\_\_ 3
- iii සම්මීක්ෂණ රේඛා නිර්මාණය \_\_\_\_\_ 2
- iv OA අරය වන වෘත්තය නිර්මාණය \_\_\_\_\_ 3
- v 6cm \_\_\_\_\_ 1

07



- i පැවතුය \_\_\_\_\_ 1
- ii  $360^\circ - 108^\circ = 252^\circ$  ආසන්න අගයක් සඳහා ලක්ෂු ලබයේ \_\_\_\_\_ 3
- iii මහා කෝෂී ත්‍රිකෝෂීය \_\_\_\_\_ 2
- iv විෂම ත්‍රිකෝෂීය \_\_\_\_\_ 2
- v සත්‍ය ටේ \_\_\_\_\_ 1  
පාද සියල්ලම සහ කෝෂී සියල්ලම සමාන වන බහුජා සට්‍රිඩ බහු අසු වන නිසා \_\_\_\_\_ 1